



කැලණිය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව

දුරක්ෂී සහ අධික්ෂී අධික්ෂපන තේශ්පුදු

ගැස්තුවේදී (සාමාන්‍ය) උපාධි දෙවන පරීක්ෂණය (බාහිර) - 2015

2021 මාර්තු - ජූනි

සමාජීයවිද්‍යා පීඩිය

සමාජ සංඛ්‍යානය

සංඛ්‍යාන න්‍යාය - SOST - E 2025

මිනැම ප්‍රශ්න පහකට (05) පමණක් පිළිතුරු සපයන්න.

ප්‍රශ්න සංඛ්‍යාව : 08 ඩී.

කාලය : පැය 03 ඩී.

01. අ) වයර් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තකාලාවක් විවිධ ප්‍රමාණයේ වයර් වර්ග තුනක් නිෂ්පාදනය කිරීම සඳහා A, B සහ C යන යන්තු තුනක් භාවිත කරයි. මෙම A, B සහ C යන යන්තුවල නිෂ්පාදිත වයර්වල සඳාස් ප්‍රතිශතයන් පිළිවෙළත් 2%, 3% සහ 5% වන බව පූරුව අධ්‍යායනයන්ගේන් දන්නේ නම් මෙම කර්මාන්තකාලාවේ නිෂ්පාදිත වයර් වලින් සසම්භාවිත වයරයක් තොරා ගන් විට එම වයරය,

(i) A යන්තුයෙන් නිෂ්පාදිත සඳාස් වයරයක් විමේ (ලකුණු 02)

(ii) B යන්තුයෙන් නිෂ්පාදිත සඳාස් වයරයක් විමේ (ලකුණු 02)

(iii) A හෝ B හෝ C යන්තුයෙන් නිෂ්පාදිත නිඩාස් වයරයක් විමේ සම්භාවිතාව ගණනය කරන්න (ලකුණු 02)

අ) $P(H) = 3/5$ සහ $P(T) = 2/5$ ආකාරයට බර තබා ඇති කාසි තුනක් එකවර උඩුම්මේ දී

ලැබෙන වැනිම නිස් සංඛ්‍යාව X ලෙස අර්ථ දැක්වූ විට

(i) X හි ව්‍යාප්තිය දක්වන්න (ලකුණු 04)

(ii) රුක්.සටහනක් මගින් ඉදිරිපත් කරන්න (ලකුණු 04)

(iii) අපේක්ෂිත අගය සහ විවෘතාව ගණනය කරන්න (ලකුණු 06)

02. අ) විවික්ත සහ සන්නතික සම්භාවිතා ව්‍යාපේනිවල ලක්ෂණ පැහැදිලි කරන්න. (ලකුණු 05)

ආ) සම්බර කාසි තුනක් එකවර උසි දැමීමේ පරීක්ෂණයකින් ලැබෙන හිස් සංඛ්‍යාව සයම්භාවි විවෘතයක් නම් ඒ සඳහා

(i) සම්භාවිතා ව්‍යාපේනි වගුව නිර්මාණය කරන්න (ලකුණු 02)

(ii) ප්‍රස්ථාරික නිරුපණය දක්වන්න (ලකුණු 02)

(iii) අපේක්ෂිත අයය සහ විවෘතතාව ගණනය කරන්න (ලකුණු 02)

ඇ) කිසියම් බැගයක් තුළ A මාදිලියේ ජංගම දුරකථන 5ක් ද B මාදිලියේ ජංගම දුරකථන 15ක් ද C මාදිලියේ ජංගම දුරකථන 10ක් ද සහ D මාදිලියේ ජංගම දුරකථන 20ක් ද තිබූණි නම් සහ ඉන් ප්‍රතිශ්යාපනය රහිතව සසම්භාවිව ජංගම දුරකථන දෙකක් ලබාගත් විට ඒවා

(i) A මාදිලියේ සහ D මාදිලියේ ජංගම දුරකථන විමේ (ලකුණු 03)

(ii) A මාදිලියේ සහ C මාදිලියේ ජංගම දුරකථන තොවීමේ (ලකුණු 03)

(iii) B මාදිලියේ සහ C මාදිලියේ හෝ D මාදිලියේ සහ C මාදිලියේ ජංගම දුරකථන විමේ
සම්භාවිතාව ගණනය කරන්න (ලකුණු 03)

03. අ) ද්විපද නැහැපුමක් යන්න හඳුන්වා ද්විපද ව්‍යාපේනියක අභිජ්‍යාත්මක ගුණාංග දක්වන්න (ලකුණු 06)

ආ) පෙළද්‍රලික අංශයේ ආරක්ෂක සේවා සපයන ආයතනයක සේවයේ නියුතු ආරක්ෂක නිලධාරීයෙකු නියමිත ඉලක්කයට වෙනි තැබීමේ සම්භාවිතාව 0.25ක් වේ. මිනු විසින් වාර 10ක් වෙනි තැබුවේ නම්

(i) අඩු වශයෙන් තුනක්වන් ඉලක්කයට වැදීමේ

(ii) වැඩි වශයෙන් පහක්වන් ඉලක්කයට වැදීමේ

(iii) අවස්ථා දෙකත් පහත් අතර ගණනක් ඉලක්කයට වැදීමේ සම්භාවිතාව ගණනය කරන්න.

(ලකුණු 03x3)

ඇ) කරමාන්ත ගාලාවකින් නියදවන හානේඩ් නියැදියක් පරීක්ෂා කළ විට නිරීක්ෂණය වී ඇත්තේ ඉන් 3.5% දෙශ්‍ය සහිත වන බවය. නිෂ්පාදිත 1000ක් සහිත තොගයක් මිලදී ගන්නා ආයතනක තත්ත්ව පරීක්ෂක විසින් මෙම තොග සලකා බලයි නම් එහි දී ලැබිය හැකි සඳාස් නිෂ්පාදිතයන්ගේ

(i) අපේක්ෂිත අයය ගණනය කරන්න (ලකුණු 02)

(ii) විවෘතතාව ගණනය කරන්න (ලකුණු 03)

04. අ) පොයිසෝන් ව්‍යාප්තිය හඳුන්වා ඒ හා සම්බන්ධ උපකල්පන දක්වන්න (ලකුණු 05)
- අ) පරිගණක යතුරුලියන්හෙකු විසින් යතුරුලියනය කරන ලද පිටුවල දේශීයන් 10% ක් පවතින බව දන්නේ නම් සහ මූලු විසින් යතුරුලියනය කරන ලද පිටු 100 ක් සැලකීමේ දී එහි
- (i) හරියටම පිටු හතරක් දේශීය සහිත විමේ සම්භාවිතාව ද්‍රව්‍යපද ව්‍යාප්තිය හාවිතයෙන් ගණනය කරන්න (ලකුණු 03)
- (ii) පොයිසෝන් ව්‍යාප්තියේ පරාමිති $\lambda = \text{g}/\mu$ නම් යතුරුලියනය කරන ලද පිටු දෙකක් හෝ රට අඩු ප්‍රමාණයක් සඳාස් විමේ සම්භාවිතාව ගණනය කරන්න (ලකුණු 03)
- ඇ) එක්තරා පාලමක් මතින් පැයට කිලෝමීටර් 70ට වඩා වැඩි වේගයෙන් ගමන් කර රථවාහන ගණනෙහි සාමාන්‍ය පැයක දී 270ක් වේ. තෝරාගත් කිසියම් මිනින්තුවක දී පැයට කිලෝමීටර් 70ට වඩා වැඩි වේගයෙන් ගමන් කරන
- (i) රථවාහන කිසිවක් හොතිනීමේ
- (ii) රථවාහන දෙකක් හෝ අඩු ගණනක් තිබීමේ
- (iii) හරියට රථවාහන කුනක් තිබීමේ සම්භාවිතාව ගණනය කරන්න (ලකුණු 03x3)
05. අ) ප්‍රමත ව්‍යාප්තිය යන්න හඳුන්වා එහි ලක්ෂණ දක්වන්න (ලකුණු 04)
- අ) මධ්‍ය සීමා ප්‍රමේයය දක්වා එහි වැදගත්කම පැහැදිලි කරන්න (ලකුණු 04)
- ඇ) කිසියම් ව්‍යාගයකදී සිපුන්ගේ ලකුණු මධ්‍යනාය රුක් හා සම්මත අපගමනය 10ක් ලෙස ප්‍රමත ව්‍යාප්තියක පිහිටයි. මෙම සිපුන්ගෙන් සසම්භාවි ලෙස සිපුවෙකු තෝරා ගත්තේ නම් මූල්‍ය ලකුණු
- (i) 59ට වඩා වැඩි විමේ
- (ii) 56ට වඩා අඩු විමේ
- (iii) 54 ත් 58 ත් අතර පැවතිමේ සම්භාවිතාව සෞයන්න. (ලකුණු 04x3)
06. අ) කයිවරුග පරීක්ෂාව යොදාගත හැකි අවස්ථා දක්වන්න (ලකුණු 04)
- අ) (i) එක්තරා හාණේඩි බෙදාහැරීමේ ආයතනයක දිස්ත්‍රික්ක අවක ඇති සේවා ස්ථාන සඳහා ලැබෙන සේවා ඉල්ලුම් සංඛ්‍යාව සමාන මට්ටමක පවතින්නේ ද හෝ නැති ද යන්න පරීක්ෂා කිරීම සඳහා $\alpha = 5\%$ මට්ටම්න් පරීක්ෂා කරන්න.

දිස්ත්‍රික්කය	සේවා ඉල්ලුම් සංඛ්‍යාව
කොළඹ	56
මහනුවර	32
අනුරාධපුරය	30
කළුතර	40
කුරුණෑගල	48
බදුල්ල	24
ගාල්ල	38
මාතර	36

- (ii) දුම්පානය සහ මානසික ආත්මය අතර සම්බන්ධතාවයක් පවතියි ද යන්න පරීක්ෂා කිරීම සඳහා එකතුව අධ්‍යනයක් සිදු කර ඇත. එම අධ්‍යනය සඳහා ලද තොරතුරු පහත ආපතිකතා වගාවේ දක්වා ඇත. ඒ අනුව දුම්පානය සහ මානසික ආත්මය අතර සම්බන්ධතාවයක් පවතියි ද යන්න $\alpha = 5\%$ වෙශේෂියා මට්ටමින් පරීක්ෂා කරන්න

(ලකුණු 08)

මානසික ආත්මය දුම්පානය	මධ්‍ය	නැත	එකතුව
මධ්‍ය	20	15	35
නැත	5	60	65
එකතුව	25	75	100

07. අ) විවෘත විශ්ලේෂණයේ කාර්යයහාරය පැහැදිලි කරන්න

(ලකුණු 06)

- අ) කිහිපා ආයතනයක සේවකයින් නිදහානුගේ දෙදිනික නිෂ්පාදන ප්‍රමාණයන් සමාන ද යන්න පරීක්ෂා කිරීමට එම සේවකයින් නිදහාගේ පූජුගිය දින 5ක නිෂ්පාදන ප්‍රමාණයන් සටහන් කර ඇත. ඒ අනුව පහත දත්ත භාවිතයෙන් මෙම සේවකයින්ගේ දෙදිනික නිෂ්පාදන ප්‍රමාණයන් අතර සමානතාවයක් ඇතැයි $\alpha = 5\%$ වෙශේෂියා මට්ටමින් කළුපිත පරීක්ෂා කරන්න.

A	45	51	47	48	44
B	53	52	56	59	50
C	52	48	49	49	47

(ලකුණු 14)

08. පහත සඳහන් ඒවා උදාහරණ සහිතව විස්තර කරන්න.

- අ) බෙඩයේ ප්‍රමේයය
- ආ) අධිජ්‍යාමිතික ව්‍යාප්තිය
- ඇ) කයිවර්ග පරීක්ෂාව
- ඈ) පරීක්ෂාවක බලය
- ඉ) විශ්‍රුතිය මට්ටම

(ලකුණු 04x5)
